



කො/දේව් මාලිකා විද්‍යාලය - කොළඹ
පළමු වාර පරීක්ෂණය - 2016 (මාරුතැනු)

ගණීය පිළිගිය

7 සෙශ්‍යීය


කාලය පැය 1 1/2 පි

- ප්‍රශ්න සියල්ලටම පිළිගිය සපයන්න.

01. මෙම සමාන්තරාස්‍රයේ සම්මේලික අක්ෂ ගණන ලියන්න.



02. P තුළෙයේ අවශ්‍යව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මතින් ලියා දක්වන්න.



03. 27, 24 ව්‍ය දෑරුණු අංකනයෙන් ලියන්න.

04. $36 \div 3 + 1$ සූලු කරන්න.

05. සමාන්තර දාර සහිත වස්තු 2 ක නම් ලියන්න.

06. $x = 2$ සහ $y = 1$ වන විට x^3y^2 ති අගය කොයන්න.

07. පහත ඇක්වෙන සංඛ්‍යා අතුරින් 3 න් ඉතිරි නැතිව බිඳෙන සංඛ්‍යා රුවුම් කරන්න.

- 1) 114 2) 704 3) 2103 4) 941

08. 24 සහ 36 හි කුඩා පොදු ගුණාකාරය කොයන්න.

09. 1800 අයිත අවුරුද්දක් වේද ? හේතු දක්වන්න.

10. පහත ඇක්වෙන ප්‍රකාශනය දෑරුණු අංකනයෙන් ලියන්න.

$aXbXcXcXaXb$


11. 6 එහි සංඛ්‍යාව 4 න් හා 5 න් ඉතිරි තැනිව වෙදේ. අස් තැනිව ගැලුපෙන ඉල්ල්ගම සොයේන.

12. තත්පර 197, මිනිත්තු හා තත්පර වලින් ලියන්න.

13. 12 ක් ප්‍රථමක සංඛ්‍යාව ලියන්න.

14. 23 වන සියලුයේ පළමු දිනය තා අවසාන දිනය ලියන්න.

15. ඒය කොටුව වෙළට ගැලුපෙන සංඛ්‍යාව ලියන්න.



16. අවුරුදු මාස දින

5	10	19
3	4	21

17. දිනකට රු. 10 බැංකීන් අනිවාර්යයෙන්ම කැටයකට දුම්න අයෙකු මාස 3 කදී එකතු කළ හැකි මුදල සොයන්න.

18. 15 ක් ගුණකාර 2 ක් ලියන්න.

19. $A = \{40 \text{ ත් } 50 \text{ ත්} \text{ අතර } \text{ප්‍රථමක සංඛ්‍යා\}$ යෙන කුලකයට අනුව සත්‍ය ප්‍රකාශ යැවෙන් ඉරක් අදින්න.

- 41 සහ 49 A කුලකයේ අවයව වේ.
- 43 සහ 47 A කුලකයේ අවයව හොවේ.
- 43 A කුලකයේ අවයවයකි.
- 42 සහ 44 A කුලකයේ අවයව හොවේ.

20. දුරකථන යෝඩා සපයන ආයතනයක්, ඇමරිකා ලඛිතක්නා විට පළමු මිනිත්තුවට රු. 2 ක් උ, රේට් වැස් සාම මිනිත්තුවකට රු. 1 බැංකීන් උ අය කරනු ලැබේ. මිනිත්තු 17 ක ඇමරිකා කාලයක් ලබා ගන්නා ප්‍රදේශීලියෙකු ගෙවිය යුතු මුදල දැක්වෙන සංඛ්‍යාන්මක ප්‍රකාශනයක් ලිය, විය යුත් කරන්න.

- * ප්‍රශ්න 4 කට පමණක් පිළිතුරු සපයන්න.

01)

- i. $PQ = 5\text{cm}$ වන පරිදි PQ කරල රේඛා බණ්ඩය අදින්න.
- ii. P හිඳු දුල කොළඹයේ සංස්කීර්ණ පරිදි $PR = 5\text{cm}$ වන පරිදි රේඛාවක් අදින්න.
- iii. R ලක්ෂණයේ සිට PQ ව සමාන්තර වන සේ විෂිත විනුරුපාය කාවිතා කරමින් ධ ලක්ෂය පිහිටි දිකාවල කරල රේඛාවක් අදින්න.
- iv. $RS = 5\text{cm}$ වන පරිදි S ලක්ෂය විම රේඛාව මත තෙකුණු කරන්න
- v. QS ය තිරිමෙන් ලැබෙන විනුරුපාය හඳුන්වන නම කුමක්ද ?

02)

- i. 72 පුරුමක සාධික වලු ගුණිතයක් ලෙස ලියන්න.
- ii. පුරුමක සාධික හාවිතයෙන් 72 හි සාධික 4 හේ ලියන්න.
- iii. කොතාලී පඩිල මාල සඳහා රතු පඩිල 24 ක් ද, කහ පඩිල 32 ක් ද, නිල් පඩිල 48 ක් ද ගෙනාවාය. වික් වික් මාලයේ විකම රතු පඩිල සංඝිතවක් ද විකම කහ පඩිල සංඝිතවක් ද විකම නිල් පඩිල සංඝිතවක් ද ඇතුළත් වන පරිදි යොදා ගත හැකි විසින් වික සමාන පඩිල සංඝිත මාල ගණන කියද ?
වියේ යොදා ගත්තා මාලයක ඇති පඩිල ගණනය, කහ පඩිල ගණන ද නිල් පඩිල ගණන ද වෙන වෙනම කොයාන්න.

03)

$$P = \{11 \text{ සිට } 20 \text{ තෙක් දුරක්ෂා සංඝිත}\}$$



$$Q = \{11 \text{ සිට } 20 \text{ තෙක් ඉරුවීට සංඝිත}\}$$

$$R = \{11 \text{ සිට } 20 \text{ තෙක් ඔත්තේ සංඝිත}\}$$

- i. ඉහත සඳහන් දුරක්, අවශ්‍ය සයුල විරූපන් තුළ මුද්‍රණයෙන් කුලක ජුයන්න.
- ii. ඉහත සඳහන් කුලක වෙන රුප මගින් දැක්වන්න.
- iii. Q කුලකයේ අවශ්‍ය සහ P කුලකයේ අවශ්‍ය ගැන කුමක් කිව හැකිද ?

04) a)

- i. පහත දැක්වෙන රුප පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන විනි සම්මිතික රුප අදින්න.



ප්‍රූ. ඔ ඉංග්‍රීසි හෝඩියේ ඇති අකුරා අනරිත සම්මිතිය ඇති අකුරා 4 ක් ලියන්න.

ආ) පහත සඳහන් කළ රුප වලු දැකිය හැකි විශේෂ ලක්ෂණ 2 බැහින් ලියන්න.

- i. ප්‍රූ. සම්මිතරාශ්‍ය
- ii. ණුම්පියම
- c) සරල රේඛා තැන රුපයක් අදින්න.

05) හොඳවාන් කොළඹ විද්‍යාලේ සිට 2016-02-21 වන දින වෝකියෝ නුවර දූෂණ යාත්‍රා කිරීමට ගමන් අයෙයි. එම ගමනට ගත්තන මුළු කාලය මාස 7 දින 21 ක්. එම ගමනේදී මාස 3 දින 16 ජකර්තා වරායට පෙන් ඒමටත්, වහි සිට මාස 2 දින 25 හොඳකාං වරායටත් ප්‍රතා වීමටත් ගනවේ. (මෙම රට වලු හොඳවාන් නවතා තබන්නේ නැති බව සඳහන්න)

- i. හොඳවාන් කොළඹ විද්‍යාලේ සිට ශේෂමෙං වරායට ප්‍රතා වීමට ගතවන කාලය කොපම්පාද ?
- ii. හොඳකාං විද්‍යාලේ සිට වෝකියෝ නුවරට කාමට ගතවන කාලය කොපම්පාද ?
- iii. හොඳවාන් කාර්මික උග්‍රීයක් ඇති වීම නිසා හොඳකාං විද්‍යාලේ දින 28 ක් ගත කිරීමට හොඳවාන් සිදුවිය. ඇන් වෝකියෝ නුවරට කාමට ගතවන මුළු කාලය කොපම්පාද ?
- iv. ඇන් හොඳවාන් වෝකියෝ නුවරට ප්‍රතා වන්නේ කුමන දිනදිය ?